

1. මූල්‍ය ප්‍රකාශන

1.1 වියාචනය කළ මතය

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු, 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

අරමුදලේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මම මතයක් ප්‍රකාශ නොකරමි. මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත්කම හේතුවෙන් මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් විගණන මතයක් සඳහා පදනමක් සැපයීමට ප්‍රමාණවත් හා උචිත විගණන සාක්ෂි ලබාගැනීමට මා හට නොහැකි විය.

1.2 වියාචනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් වියාචනය කළ මතයක් පළ කරනු ලැබේ.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාශ්ථවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසිපරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය

සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත .

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීති වලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරන ප්‍රමිතිවලට අනුකූල නොවීම.

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අ. අස්ථිත්වයක් විසින් පෙර කාලපරිච්ඡේද වැරදි නිවැරදි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03හි 47වන ඡේදය ව්‍යවහාර කිරීමේදී අදාළ නිවැරදි කිරීම් පිළිබඳ හෙළිදරව් කළයුතු කරුණු සම්බන්ධයෙන් එම ප්‍රමිතයේ 54 ඡේදයේ (අ) සිට (ඇ) දක්වා සඳහන් කර තිබුණ ද , අරමුදල විසින් නැවත ප්‍රකාශිත 2018 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අදාළ කරුණු හෙළිදරව් කර නොතිබුණි.	2020 වර්ෂ වල සිට පෙර කාලපරිච්ඡේදයට අදාළ වැරදි නිවැරදි කිරීම් වලට අදාළ තෙරතුරු ගිණුම්කරණ ප්‍රමිතයට අනුව හෙළිදරව් කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	ප්‍රමිතියේ නියමයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.
ආ. ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 19 ප්‍රකාරව අස්ථිත්වයේ සේවක ප්‍රතිලාභ බැඳීම ගණනය කිරීමේදී ආයුගණන ක්‍රමය යොදාගත යුතු වුවත් 2019 දෙසැම්බර් 31 දිනට රු.690,965,817ක් වූ පාරිතෝෂික සඳහා වෙන්කිරීම ගණනයේදී ආයුගණන ක්‍රමය භාවිතා කර නොතිබුණි.	ගිණුම්කරන ප්‍රමිත අංක 19 ප්‍රකාරව ආයුගණන ක්‍රමය භාවිතාකරමින් සේවක ප්‍රතිලාභ ගණනය කිරීමේදී තවදුරටත් සැලකිල්ලට ගතයුතු සාධක මොනවාද යන්න පරීක්ෂාකර බලා ඉදිරියේදී ගිණුම්කරන ප්‍රමිත අංක 19 අනුකූලව කටයුතු කිරීමට සලකා බලන බව දන්වා තිබුණි.	ප්‍රමිතියේ නියමයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.
ඇ. අස්ථිත්වයක් විසින් ප්‍රමාණාත්මක පූර්ව කාල පරිච්ඡේද වැරදි සොයාගැනීමෙන් පසු ඒවා නිවැරදි කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 03 හි 47 ඡේදය ප්‍රකාරව සිදුකළ යුතු වුවත් 2018 වර්ෂයේ විගණකාධිපති වාර්තාව මගින් පෙන්වා දුන් පහත දැක්වෙන පූර්ව කාලපරිච්ඡේද වැරදිවලට අදාළ නිවැරදි කිරීම් ඊට අනුකූලව සිදුකර නොතිබුණි.	අඩුපාඩු නිවැරදි කිරීමට අවශ්‍ය ගැලපීම් 2020 වර්ෂයේ ගිණුම්වල සිදු කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	ප්‍රමිතියේ නියමයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.
i. 2018 වර්ෂයට අදාළ රු.1,702,055 ක පොලිය වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම්ගත කිරීම වෙනුවට ලැබිය යුතු පොලි ආදායම් ගිණුමට බැර කිරීමේ වරද නිවැරදි කිරීමේදී එම වර්ෂයේ ලැබිය යුතු පොලි ගිණුමට හර කිරීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ “දින 7 ඉල්ලුම් තැන්පතු සහ ස්ථාවර තැන්පතු පොලි ආදායම් ” ගිණුමට (INTEREST INCOME FROM 7 DAY CALL DEPOSIT AND FD) හර කර පූර්ව වර්ෂ ගැලපුම් ගිණුමට බැරකර තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ පොලි ආදායම එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.		
ii. 2018 වර්ෂයේ ස්ථාවර තැන්පතු සඳහා ලැබිය යුතු පොලිය රු 916,438 .ක් අඩුවෙන් ගිණුම්ගත කිරීමේ වරද නිවැරදි කිරීමේදී		

රු. 27,382,801ක් ලෙස වටිනාකම ගිණුම්ගත කිරීම හේතුවෙන් පිළිවෙලින් ලැබිය යුතු පොලී ගිණුම හා සමුච්චිත අරමුදල රු 26,466,363 බැගින් වැඩියෙන් දැක්වුණි.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අ. සමාලෝචිත වර්ෂයේ දී සේවයෙන් විශ්‍රාම ගන්නා ලද සේවකයන් 09 දෙනෙකු වෙනුවෙන් 2020 වර්ෂයේ දී මුදලින් ගෙවා තිබූ රු.4,991,301 ක් වූ පාරිතෝෂික මුදල 2019 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු දෑ ලෙස දක්වා නොතිබුණි.	මෙය තවදුරටත් පරීක්ෂා කර බලා 2020 වර්ෂයේ ගිණුම්වල ගැලපීම් කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	වර්ෂයට අදාළ වියදම් නිවැරදිව ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
ආ. සමාලෝචිත වර්ෂයට අදාළ රථවාහන රක්ෂණ වියදම රු. 1,061,919 ක් වුවද ඉදිරියට ගෙවූ වියදම් ද ඇතුළත්ව රු. 1,800,129 ක් ලෙස ගිණුම්ගත කර තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ රක්ෂණ වියදම රු. 738,210 කින් වැඩියෙන් ද ඉදිරියට ගෙවීම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් ද මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	අරමුදලේ ජීවිත රක්ෂණාවරණ සහ රථවාහන රක්ෂණාවරණය සම්බන්ධයෙන් සිදු වී ඇති ගිණුම්කරන වැරදි පිළිබඳ තවදුරටත් පරීක්ෂාකර බලා ඊට අදාළ නිවැරදි කිරීම් 2020 වර්ෂයෙහි අවසන් ගිණුම් තුළ ගැලපීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව දන්වා තිබුණි.	වර්ෂයට අදාළ වියදම් නිවැරදිව ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
ඇ. අරමුදල විසින් 2018 හා 2019 වර්ෂ සඳහා වූ විගණන ගාස්තු සඳහා පිළිවෙලින් රු.366,000ක හා රු.138,450 ක උන වෙන්කිරීමක් සිදුව තිබීම හේතුවෙන් සමුච්චිත අතිරික්තය රු.366,000කින් වැඩියෙන් හා සමාලෝචිත වර්ෂයේ උණනාවය රු.138,450 ක් අඩුවෙන් මූල්‍ය ප්‍රකාශන වල දක්වා තිබුණි.	2019 වර්ෂයට අදාළ අවසන් ගිණුම් 2020 වර්ෂයේ පිළියෙලකර අවසන්කර තිබූ බැවින් මෙම විගණන ගාස්තු සඳහා වන ඉන්වොයිස් පත් වලට අදාළ අගයන් එම ගිණුම්වල ගැලපීම් කිරීමට නොහැකි විය. ඉදිරි වසරේ සිට අවසන් ගිණුම් පිළියෙල කිරීමේදී වාර්තා කරන දිනය පසු සිදුවීම් පිළිබඳව අවධානය යොමුකර ශ්‍රී ලංකා රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිත අංක 06 ප්‍රකාරව අදාළ ගැලපීම් සිදු කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	වර්ෂයට අදාළ වියදම් නිවැරදිව ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.
ඈ. මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂය තුළ සිදුකරන ලද පාරිතෝෂික සඳහා වෙන් කිරීම රු.47,582,236 ක් වුවද, මෙහෙයුම් ක්‍රියාකාරකම් මගින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනයේදී එම වටිනාකම රු.9,691,482 ක් ලෙස මුදල් නොවන වෙනස්වීම් යටතේ ගලපා තිබුණි.	ශ්‍රී ලංකා රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිත 02 ප්‍රකාරව පිළියෙල කර තිබූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ නිරීක්ෂණය වී ඇති අඩුපාඩු 2020 වර්ෂයේ සිට මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදි ආකාරයෙන් පිළිලෙය කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	මුදල් ප්‍රවාහ ප්‍රකාශය ප්‍රමිතියට අනුව නිවැරදිව සකස් කළ යුතුය.
ඉ. සමුච්චිත අතිරික්තය මුදල් ප්‍රවාහ ප්‍රකාශනයට ඇතුළත් නොවන නමුත්, සමුච්චිත අතිරික්තය ලෙස රු.102,485,286 ක් මෙහෙයුම්	ශ්‍රී ලංකා රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිත 02 ප්‍රකාරව පිළියෙල කර තිබූ මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ නිරීක්ෂණය වී ඇති අඩුපාඩු	මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදිව සකස්කළ යුතුය.

	ක්‍රියාකාරකම් මඟින් ජනනය වන මුදල් ප්‍රවාහය යටතේද, රු. 5,005,053 ක් මූල්‍ය ක්‍රියාකාරකම් මඟින් ජනනය වන මුදල් ප්‍රවාහය යටතේද දක්වා තිබුණි.	2020 වර්ෂයේ සිට මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදි ආකාරයෙන් පිළිලෙය කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	
ඊ.	අරමුදල විසින් භාවිතා කරනු ලබන වටිනාකම තහවුරු නොවූ ගිණුම්කරණ මෘදුකාංගය (Sage 50) හා 2018 වර්ෂයේ මිලදීගත් රු.182,500 ක් වූ වැටුප් මෘදුකාංගයේ වටිනාකම මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අස්පාශ්‍ය වත්කම් යටතේ දක්වා නොතිබුණු අතර මේ සම්බන්ධයෙන් පසුගිය වර්ෂයේ විගණකාධිපති වාර්තාව මඟින් පෙන්වාදී තිබුණ ද නිවැරදි කිරීමට කටයුතු කර නොතිබුණි.	2020 අවසන් ගිණුම් නැවත සකස් කිරීමේදී අදාළ ගැලපීම් සිදු කිරීමට කටයුතු කරනු ලබන බව දන්වා තිබුණි.	මෘදුකාංග වල පිරිවැය මූල්‍ය ප්‍රකාශන වල දැක්විය යුතුය.
උ	අරමුදල විසින් ගිණුම්කරන මෘදුකාංගය තුළ පවත්වාගෙන යනු ලබන මුදල් පොතට අනුව, ජංගම ගිණුම් අංක 1630469 හි මාසික මුදල් ලැබීම හා ගෙවීම් වටිනාකම් ශේෂයන් සහ මාසික බැංකු සැසඳුම් ප්‍රකාශනයට අනුව මාසික මුදල් ලැබීම් හා ගෙවීම් ශේෂයන් අතර වෙනස්කම් නිරීක්ෂණය වූ අතර ඒ අනුව සමාලෝචිත වර්ෂයේ මාස 12 හි මුදල් ලැබීම් අතර රු. 12,491,566 ක හා මුදල් ගෙවීම් අතර රු. 7,405,490 ක වෙනසක් පැවතුණි.	අරමුදලේ ජංගම ගිණුම් අංක 1630469 ට අදාළ sage 50 ගිණුම්කරන මෘදුකාංගයේ ලැබීම් ගෙවීම් ගිණුම් ගත කිරීම සඳහා ගිණුම් කේතයන් භාවිතා කර ඇත. එම ගිණුම් කේත 02 න් ලබාගත් දත්ත ඇසුරෙන් සකස්කරන ලද මුදල්පොත මේ සමඟ ඉදිරිපත් කරන අතර, ඇතැම් මාසවල බැංකු සැසඳුම් ප්‍රකාශනයේ සඳහන් මාසික මුදල් ලැබීම් සහ ගෙවීම් මුදල් පොතේ ශේෂයන් සමඟ නොගැලපීමට හේතුව සහ එම වටිනාකම් විස්තර මේ සමඟ ඉදිරිපත් කරමි නමුත්, එම වෙනස්වීම් මුදල් පොතෙහි ශේෂයට බලනොපාන බවද දන්වා තිබුණි.	ගිණුම්කරන මෘදුකාංගයේ දත්ත වල නිවැරදිතාව තහවුරු කර ගැනීමෙන් පසු සටහන් කිරීම සහ වෙනස් වීම් සඳහා ජර් නල් සටහන් යෙදිය යුතුය.
උආ	සේවා කාලය පූර්ණ වර්ෂයක් සම්පූර්ණ නොවූ අවස්ථාවලදී පූර්ණ වර්ෂයක් සේ සලකා පාරිතෝෂිකය ගණනය කර තිබීම හේතුවෙන් අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ හා අභ්‍යගිරිය ව්‍යාපෘතියේ සේවයේ නියුතු නිලධාරීන්/සේවකයන් 106 දෙනෙකු වෙනුවෙන් රු. 2,006,050 ක් වැඩියෙන් පාරිතෝෂික වෙන්කර තිබුණි.	පාරිතෝෂික වෙන් කිරීමේදී සේවා කාලය පූර්ණ වර්ෂයක් සම්පූර්ණ නොවූනද, පූර්ණ වර්ෂයක් සේ සලකා පාරිතෝෂික වෙන් කිරීම ගණනය කිරීම ආයතනයේ පෙර වර්ෂයේ සිටම යොදාගත් ප්‍රතිපත්තිය වේ. මෙය ඇස්තමේන්තුගත අගයක් බැවින් එම ආකාරයට ගණනය කිරීම සිදුකර ඇත. මෙය 2024 වර්ෂයේ සිට නිවැරදි කිරීමට පියවර ගන්නා බව දන්වා තිබුණි.	පනතට අනුව ගණනය කළ යුතුය.
එ	අරමුදලේ ප්‍රධාන කාර්යාලය හා අභ්‍යගිරිය ව්‍යාපෘතිය තුළ සේවය කළ සේවකයන් 23 දෙනෙකු වෙනුවෙන් 2019 දෙසැම්බර් 31 දිනට පාරිතෝෂික වෙන්කිරීම සිදුකර නොතිබුණු අතර අරමුදල විසින් ඒ සඳහා හේතු වූ කරුණු විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණි.	ඒ සම්බන්ධයෙන් විගණනය වෙත ඉල්ලීම් කර ඇති තොරතුරු ලේඛනය මේ සමඟ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	පනතට අනුව වෙන්කිරීම් කළ යුතුය.

1.5.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම.

	විෂය	මුදල රු.	නොසැපයූ විගණන සාක්ෂි	කලමණාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
අ.	විශේෂ අරමුදල් ව්‍යාපෘති II විශේෂ අරමුදල් ව්‍යාපෘති 5 විශේෂ අරමුදල් ව්‍යාපෘති 01	8,960,632 4,757,900 676,432	පොත්පත්, ලිපිගොනු, උපලේඛන	2020 වසරේ මූල්‍ය ප්‍රකාශ තුළ හැකිතාක් දුරට මෙම ව්‍යාපෘති සම්බන්ධව තොරතුරු හෙළිදරව් කිරීමට උත්සහා කරන බව දන්වා තිබුණි.	ශේෂයන්ගේ නිවැරදිතාවය තහවුරු කිරීමට අදාළ පොත්පත්, ලිපිගොනු සහ උපලේඛණ විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.
ආ.	ඇමරිකානු ඩොලර් ඉතිරි කිරීමේ ගිණුම	15,578,717	මුදල් පොත, අතිරේක ලේඛණ, අදාළ ව්‍යාපෘතියේ විස්තර	2024 දෙසැම්බර් මස සිට මේ සඳහා ලිඛිත මුදල් පොතක් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගත්බව දන්වා තිබුණි.	දෛනික ඩොලර් ලැබීම් හා ගෙවීම් සටහන් කිරීම සඳහා අතිරේක ලේඛනයක් හෝ මුදල් පොතක් පවත්වාගෙන යා යුතුය.
ඇ.	උත්සව අත්තිකාරම්, නිවාස ණය, වාහන ණය, ආපදා ණය ශේෂ	269,564,775	ණය ලේඛනය, ණය වාර්තා, අයකිරීමේ විස්තර, උප ලේඛණ, කාල විශ්ලේෂණය.	2019.12.31 දිනට ලබාදෙන ලද ණය සම්බන්ධව ස්ථිර කාර්යය මණ්ඩලයට ලබාදුන් ණය ඇතුළත් විස්තරාත්මක උපලේඛනයක් දැනටමත් විගණනය වෙත ලබාදී ඇත. කම්කරු කාර්යය මණ්ඩලයට අදාළ ණය සම්බන්ධව විස්තරාත්මක ලේඛනය පිළියෙල කර නොමැති අතර, මෙම ලේඛනයද මේ වනවිට පිළියෙල කරමින් පවතී. 2020 වර්ෂයේ සිට මෙම ලේඛන 02 ම නිසි ආකාරයෙන් මූල්‍ය ප්‍රකාශන සමඟ විගණනය වෙත ලබාදෙන විට ඒ සමඟ ලබාදීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	ණය ලේඛනය, ණය වාර්තා, අයකිරීමේ විස්තර, උප ලේඛණ, කාල විශ්ලේෂණය විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.
ඈ.	අඩමාන ණය වෙන් කිරීම	1,430,741	ගණනය කල ආකාරය පිළිබඳ තොරතුරු	වසර 05 ක සිට අය නොවන ණයගැති ශේෂයන් සඳහා අඩමාණ ණය වෙන් කිරීමට කටයුතු කර ඇත. මෙහිදී 2010 වර්ෂයට පෙර සිට පැවත එන ණයගැති තොරතුරු සහිත ලිපිගොණු සොයා ගැනීමට අපහසුවී ඇත. මෙම ණයගැති ශේෂයන් පිළිබඳ තොරතුරු තහවුරු කරගත් විගස ණයගැති විශ්ලේෂණ වාර්තාවක් සකස්	අඩමාන ණය ගණනය කිරීමට අදාළ තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.

කිරීමට කටයුතු කරන බව දන්වා තිබුණි.

ඉ.	ආපසු ගෙවිය යුතු තැන්පතු,	9,776,783	විස්තරාත්මක ලේඛණ	උප	රු.9,776,783.00 ක් වූ ටෙන්ඩර් තැන්පතු සඳහා දැනට පිළියෙල කරන ලද උපලේඛනයක් නොමැති අතර, පිළියෙල කළ යුතුව ඇති බව දන්වා තිබුණි.	උප ලේඛන විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.
ඊ	ස්ථාවර තැන්පත් ආයෝජන	6,033,058,973	ස්ථාවර තැන්පත් ලේඛණ, ස්ථාවර තැන්පතු සහතික, අළුත් කිරීමේ නිවේදන, බැංකු ශේෂ සටහන		2019 වර්ෂය සඳහා ස්ථාවර තැන්පතුවලට අදාළව පවත්වාගෙන යනු ලැබ තිබූ ලිපි ගොනුව සහ බැංකු ශේෂ සනාථන විගණනය වෙත දැනටමත් ඉදිරිපත් කර ඇත. තවද, එවකට සහතික කරන ලද ස්ථාවර තැන්පතු පිටපත් ඇතුළත් කර විධිමත් පරිදි ගොනුවක් පවත්වාගෙන ගොස් නොමැති අතර, පිටපත් ඇතුළත් කර (සහතික කර නොමැති) පවත්වාගෙන ගොස් තිබූ ගොනුව විගණනය වෙත ඉදිරිපත් කරන ලදී. 2023 වසරේ සිට මෙම ස්ථාවර තැන්පතු ලිපි ගොනු නිසි ආකාරව පවත්වාගෙන යන බව දන්වා තිබුණි.	ස්ථාවර තැන්පත් ලේඛණ, ස්ථාවර තැන්පතු සහතික, අළුත් කිරීමේ නිවේදන, බැංකු ශේෂ සනාථන විගණනය වෙත ඉදිරිපත් කළ යුතුය.
උ.	ස්ථාවර වත්කම්, සමුච්චිත ක්ෂය වෙන් කිරීම, වාර්ෂික ක්ෂය	1,772,690,344 912,564,770 90,678,860	ස්ථාවර වත්කම් ලේඛණය හා විස්තරාත්මක ලේඛණ	උප	2019.12.31 දිනට ස්ථාවර වත්කම් ලේඛනය හා ක්ෂය ගණනය කිරීමේ විස්තරාත්මක උපලේඛන 2024.12.02 දිනැති CCF/DF/01/143 ලිපිය මගින් විගණනය වෙත භාරදීමට කටයුතු කර ඇති බව දන්වා තිබුණි.	මුළු වටිනාකම තහවුරු වන උපලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබූ බැවින් මුළු වටිනාකම තහවුරු වන අයුරින් උපලේඛන ඉදිරිපත් කළ යුතුය.
ඌ.	ආයෝජන ආදායම ලැබිය යුතු රුපියල් ස්ථාවර තැන්පතු පොලී ලැබිය යුතු ඇමරිකානු ඩොලර් ස්ථාවර තැන්පතු පොලී	615,255,845 428,353,909 25,320,591	ස්ථාවර තැන්පතු සහතික, අළුත් කිරීමේ නිවේදන සහ බැංකු ශේෂ සහතික		2019 වර්ෂයේ ආයෝජන විස්තර ඇතුළත් කර රුපියල් ස්ථාවර තැන්පතු සහ ඇ.ඩොලර් ස්ථාවර තැන්පතු සඳහා ලැබියයුතු පොලී ආයෝජන ආදායම ගණනය කරනලද උපලේඛනයක් විගණනය වෙත ඉදිරිපත් කර ඇත.	ආදායම ගණනය කිරීමේ නිවැරදිතාවය තහවුරු කිරීමට අදාළ ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතුය.

එ.	විලම්භිත අයහාර වියදම්	21,486,076	වියදම් උප ලේඛනය	මේ පිළිබඳ පරීක්ෂාකර බලා ඉදිරියේදී පිළිතුරක් ලබාදීමට කටයුතු කරන බව දන්වා තිබුණි.	වියදම් වලට අදාළ උප ලේඛණ ඉදිරිපත් කළ යුතුය.
ඒ.	විවිධ ණය ගැතියෝ	2,075,317	ණය ගැතියෝ විස්තරාත්මක උප ලේඛණ	විවිධ ණයගැති ශේෂයන්ට අදාළ උපලේඛනයක් කෙටුම්පත් වාර්තාවට පිළිතුරක් ලෙස ඉදිරිපත් කර තිබුණි.	මෙම ශේෂය තුළ ආරම්භක ශේෂ ලෙස දක්වන ලද වටිනාකම් සහ හඳුනා නොගත් ශේෂ ලෙස දැක්වූ වටිනාකම් ද පැවති බැවින් මූල්‍ය ප්‍රකාශනයේ දැක්වෙන ශේෂය විග්‍රහ කර උපලේඛනය ඉදිරිපත් කළ යුතුය.
ඔ.	කෙරිගෙන යන වැඩ	212,280,442	ඇස්තමේන්තුගත මුදල හා කෙරිගෙන යන වැඩ ඇතුළත් තොරතුරු	2019.12.31 දිනට ප්‍රාග්ධන නොනිම් රු.212,280,442 සඳහා උපලේඛනයක් දැනට විගණනය වෙත ඉදිරිපත් කර ඇති අතර, වැඩිදුර විස්තරාත්මක තොරතුරු ලබාදෙන ලෙස ආයතනයේ සංවර්ධන අංශය දැනුවත් කර ඇති බව දන්වා තිබුණි.	විස්තරාත්මක උපලේඛනය ඉදිරිපත් කළ යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 අත්තිකාරම්.

අරමුදල යටතේ පවතින ව්‍යාපෘතීන් මගින් සිදුකරනු ලබන කාර්යයන් ක්‍රියාවට නැංවීම සඳහා අරමුදලේ නිලධාරීන්, බාහිර පාර්ශවයන් සහ කොන්ත්‍රාත්කරුවන් වෙත ලබාදී තිබූ අත්තිකාරම් අතරින් 2019 දෙසැම්බර් 31 දිනට නොපියවූ අත්තිකාරම් ශේෂය රු.550,101,173 ක් විය. ඉන් රු.10,861,799 ක් වසර 05 ක් ඉක්මවා තිබූ අතර මෙම ශේෂ නිරවුල් කර ගැනීමට අරමුදල විසින් කටයුතු කර නොතිබුණු අතර මෙම ශේෂයන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

මෙම අත්තිකාරම් අතරින් Challenger Lanka ආයතනයට ලබා දී තිබූ රු.1,382,054.60 ක ශේෂය පොළොන්නරුව පුරාවිද්‍යා පරිශ්‍රය තුළ අභ්‍යන්තර ප්‍රවේශ මාර්ගය බොරළු අතුරා සංවර්ධනය කිරීම වෙනුවෙන් එම අදාළ කාර්යය පවරන ලද කොන්ත්‍රාත් සමාගම වෙත 2001.03.28 දින ගෙවීම් කරන ලද අත්තිකාරමක් වේ. මේ සම්බන්ධයෙන් කොළඹ මහා වාණිජ අධිකරණයේ නඩු අංක HC/ARB/189/2012 ලෙස නඩුවක් විභාග වෙමින් පවතී.

Advance Replica යටතේ 2014 වර්ෂයේ ගොඩනැගිල්ලක් සෑදීම වෙනුවෙන් ඉසුරු ඉංජිනේරු ආයතනය වෙත රු.8,261,536.18 ක මුදලක් සහ M.S.P.N.කුමාර යන අයට රු.1,140,000.00 ක අත්තිකාරම් මුදල් ගෙවා ඇත. නමුත්, මෙම ගොඩනැගිල්ලෙහි වැඩ තවමත් අවසන්කර නොතිබීම හේතුවෙන් මෙම අත්තිකාරම් පියවා ගැනීමට නොහැකි වී ඇත. 2025 වර්ෂයේ වැඩ සැලැස්මට මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ කාර්යය නැවත ඇතුළත්කර එම ගොඩනැගිල්ලෙහි වැඩ නිම කිරීමට යෝජිත බැවින් ඉන් අනතුරුව මෙම අත්තිකාරම් මුදල් පියවා ගැනීමේ හැකියාව පවතින බව දන්වා තිබුණි.

අත්තිකාරම් ශේෂ නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය.

2.1 මූල්‍ය ප්‍රතිඵල.

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 126,746,674 ක උභ්‍යන්තර වූ අතර, ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 1,917,029,717 විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 2, 043,776,391 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට විකට් පත් හා මුද්‍රණ ආදායම හා වෙනත් ආදායම් රු. 930,230,198 කින් අඩුවීමත් වැටුප් හා වේතන, සැපයුම් හා පාරිභෝජන හා වෙනත් වියදම් රු. 1,047,345,535 කින් වැඩිවීමත් ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය.

3.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2006 දෙසැම්බර් 22 දිනැති අංක PF/423 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 4.3 ඡේදය (නව චක්‍රලේඛය වන 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් චක්‍ර ලේඛයේ 15 ඡේදය මගින් සංශෝධිත මුදල් රෙගුලාසි 877(2) (ඇ) රෙගුලාසිය) ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් තුළ කෙටුම්පත් වාර්ෂික වාර්තාව සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවත් වර්ෂ 04 මාස 06 කට ආසන්න කාල ප්‍රමාදයකින් පසුව 2019 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2024 අගෝස්තු 09 දිනද කෙටුම්පත් වාර්ෂික කාර්ය සාධන වාර්තාව 2024 අගෝස්තු 27 දින ද ඉදිරිපත් කර තිබුණි.	2019 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පාලක මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කලවිට තීරණ අංක 212.02.01 අනුව 2015 සිට 2019 දක්වා කාල පරිච්ඡේදය සඳහා පූර්ණ විගණනයක් සිදු කරවා ගන්නා ලෙසට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව විගණකාධිපති වරයා විසින් එම කාලඡේදය සඳහා විශේෂ විගණනයක් සිදු කොට වාර්තාවක් 2022.03.14 දින ලබා දෙන ලදී. මෙම කරුණු හේතු කොට ගෙන 2018 වර්ෂයේ සිට මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කිරීම ප්‍රමාද විය. එසේ වුවද 2019, 2020, 2021, 2022, 2023 වර්ෂයන්හි මූල්‍ය ප්‍රකාශන නියමිත දිනට පිළියෙල කර අවසන් කර ඇති බව දන්වා තිබිණි.	ගිණුම් වර්ෂය අවසන් වීමෙන් දින 60 ක් ඇතුළත කෙටුම්පත් වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතුය.

3.2 වාර්ෂික කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2006 දෙසැම්බර් 22 දිනැති අංක PF/423 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 4.4 ඡේදය (නව චක්‍රලේඛය වන 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් චක්‍ර ලේඛයේ 15 ඡේදය මගින් සංශෝධිත මුදල් රෙගුලාසි 877(2) (ඉ) රෙගුලාසිය) ප්‍රකාරව විගණකාධිපති වාර්තාව සහ අරමුදලේ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ගිණුම් වර්ෂය අවසන් වී මාස 05ක් ඇතුළත පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වුවද, 2016,2017 සහ 2018 වර්ෂවලට අදාල වාර්තා 2024 දෙසැම්බර් 31 වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.	2015 වර්ෂය තෙක් වාර්තා සභාගත කර ඇති බව දන්වා තිබුණි.	චක්‍රලේඛය අනුව කටයුතු කිරීම අවශ්‍ය වේ.